

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග රාජකාරි සඳහා

සම්පත් පුද්ගල සංචිතය පිහිටු වීම

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග රාජකාරි සඳහා සහාය ලබා ගැනීම පිණිස පිහිටුවනු ලබන සම්පත් පුද්ගල සංචිතය සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. මෙම සංචිතයට පහත සඳහන් රාජකාරි කටයුතු සඳහා සම්පත් පුද්ගලයින් බඳවා ගැනේ.

- ප්‍රශ්න පත්‍ර සකස් කිරීම හා ප්‍රමිත කිරීම
- ප්‍රශ්න පත්‍ර භාෂා පරිවර්තනය කිරීම (සිංහල / දෙමළ / ඉංග්‍රීසි / වෙනත්)

02. මේ සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශ්ව විද්‍යාල, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන විද්‍යා පීඨ, ගුරු විද්‍යාල, කාර්මික විද්‍යාල, පාසල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන නිලධාරීන්, මහාචාර්යවරුන්, කලීකාර්යවරුන් සහ ආචාර්යවරුන් ඉහත ආයතනවල සේවය කළ විශ්‍රාමිකයන්ට ද මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

03. අයදුම්පත සම්පූර්ණ කිරීමට ප්‍රථම පොදු උපදෙස් (Common Instructions), තාක්ෂණික උපදෙස් (Technical Instructions) කියවීම සහ උපදෙස් විඩියෝව නැරඹීම, නිවැරදි ආකාරයට අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා අත්‍යාවශ්‍ය වේ. (පද්ධතියට පිවිසීමේදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ යුතු අතර එවිට ලැබෙන OTP අංකය Type කර Submit කරන්න.)

04. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස එහි our services යටතේ ලබා දී ඇති " Exam Information Center " මත Click කර හෝ සෘජුවම <https://onlineexams.gov.lk/eic> වෙත පිවිස ඔබගේ ගිණුමට ප්‍රවේශ වී අයදුම්පත්‍රය සම්පූර්ණ කර Submit කරන්න. PDF අයදුම්පත්‍රය A4 ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්ත ප්‍රයෝජනයට ගනිමින් මුද්‍රණය කර, ඔබගේ මෑතක ගන්නා ලද ඡායාරූපයක් අදාළ කොටුව තුළ අලවා, ඔබ විසින් එය අත්සන් කර ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන්න. මුද්‍රිත පිටපතේ කිසිදු කරුණක් අතින් පුරවා එවීමෙන් වළකින්න. සියලු තොරතුරු මාර්ගගත අයදුම්පත්‍රයේ ඇතුළත් කර Latest Updated Application අප වෙත යොමු කරන්න.

ආයතන විභාග රාජකාරි සඳහා අයදුම් කළේනම්,
විභාග කොමසාරිස් ජනරාල්,
ආයතන විභාග රහස්‍ය ශාඛාව,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
ජාතික ඇගයීම් හා පරීක්ෂණ සේවාව, තැ.පෙ. 1503.

පාසල් විභාග රාජකාරි සඳහා අයදුම් කළේනම්,
විභාග කොමසාරිස් ජනරාල්,
පාසල් විභාග රහස්‍ය ශාඛාව,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
ජාතික ඇගයීම් හා පරීක්ෂණ සේවාව, තැ.පෙ. 1503.